

පුත්තලම නගර සභාව  
පුත්තලම දිස්ත්‍රික්කය

---

1. මූල්‍ය ප්‍රකාශන

---

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

---

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන, 2015 මාර්තු 30 දින ද, ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2014 මාර්තු 31 දින ද, විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2015 අගෝස්තු 13 දින සභාවේ ලේකම්වරයාට යවා ඇත.

1.2 මතය

---

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට පුත්තලම නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ, පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

---

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

---

පහත අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) රු.846,698 ක් වූ කරවල වෙළඳසැලේ වටිනාකම පමණක් ගිණුම්ගත කර තිබුණු අතර, නගර සභාව සතු අනෙකුත් ඉඩම් හා ගොඩනැගිලිවල වටිනාකම ගණනය කර ගිණුම් ගතකර නොතිබුණි.
- (ආ) රු.8,133,480 ක් වූ ගලි බවුසරයේ සහ රු.8,133,480 ක් වූ ජල බවුසරයේ වටිනාකම් ස්ථාවර වත්කම් යටතේ ගිණුම්ගත කර නොතිබුණි.
- (ඇ) ප්‍රවර්තන වර්ෂයේ හතරවන කාර්තුවේ වරිපනම් දඩ මුදල වූ රු.668,185 ක් ගිණුම්ගත කර නොතිබුණි.

- (ඇ) 2014 වර්ෂයේ ඉදිකිරීම් කර්මාන්ත වෙනුවෙන් වූ එකතුව රු.3,133,698 ක් ආදායම් ණයගැතියෝ යටතේ ගිණුම් ගතකර නොතිබුණි.
- (ඉ) දේපල ණය පොලී රු.70,442 ක් ලැබිය යුතු වෙනත් ආදායම් ලෙස ගිණුම් ගතකර නොතිබුණි.
- (ඊ) සමාලෝචිත වර්ෂය අවසානයට නිදන් අරමුදලේ ශේෂය රු.110,165 ක් වුවද, එය රු.119,338 ක් ලෙස දක්වා තිබීමෙන් රු.9,173 ක් නිදන් අරමුදලේ ගිණුම වැඩියෙන් දක්වා තිබුණි.
- (උ) විදුලි උපකරණ සැපයුම් සඳහා සමාලෝචිත වර්ෂයේ රු.834,500 ක් ගෙවා තිබුණද, එය විදුලි උපකරණ සැපයුම් ණයහිමි ගිණුමට හර කිරීම නිසා එම ගිණුමේ හර ශේෂයක් පෙන්වුම් කර තිබුණි.
- (ඌ) රු.7,447,364 ක හිඟ වරිපනම් බදු ලැබීම, හිඟ වරිපනම් බදු ගිණුමට බැර නොකිරීම නිසා වරිපනම් බදු ආදායම් ගිණුම හා හිඟ වරිපනම් බදු ගිණුම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (එ) සමාලෝචිත වර්ෂයේ ලැබිය යුතු වරිපනම් බදු රු.10,942,413 ක් ගිණුම් ගත නොකිරීම නිසා වරිපනම් බදු ආදායම සහ ලැබිය යුතු වරිපනම් බදු එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඒ) වරිපනම් බදු වට්ටම් ලෙස ලද රු.293,903 ක් වරිපනම් බදු ගිණුමට බැර කිරීම නිසා සමාලෝචිත වර්ෂයේ වරිපනම් බදු ආදායම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඔ) ලැබිය යුතු වරිපනම් බදු දඩ රු.2,210,852 ක් වරිපනම් බදු ගිණුමට හරකර තිබීම නිසා ලැබිය යුතු වරිපනම් බදු දඩ ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඕ) ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිපාදන යටතේ ඉටුකරන ලද කර්මාන්ත 10 ක් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ගිණුම්ගත කිරීමේ දී රු.2,554,170 ක් වැඩිපුර ගිණුම් ගතකර තිබුණි.

- (ක) රු.300,000 ක මුදලක් ආදායම් වෙනුවෙන් වූ තැන්පතු ගිණුමට දෙවරක් හර කර තිබුණ අතර, තවත් රු.360 ක මුදලක් එම ගිණුමට වැරදි සහගත ලෙස බැරකර තිබුණි. එම නිසා පැවතිය යුතු වූ රු.54,640 ක බැර ශේෂය වෙනුවට එම ගිණුමේ රු.244,999 ක හර ශේෂයක් ඇති වී තිබුණි.
- (ඛ) එකතු කළ අගය මත බදු ගිණුමට බැරකල යුතු රු.100,000 ක් සහ සේවක ණය ගිණුමට බැරකල යුතු රු.200,000 ක් අත්තිකාරම් ගිණුමට බැර කිරීම හේතුවෙන් අත්තිකාරම් ගිණුම රු.300,000 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ග) අත්තිකාරම් ගෙවීම් ගිණුමට හර කළ යුතු රු.300,000 ක් ජර්නල් සටහන් 282 මගින් කලින් ලද ආදායම් ගිණුමට හර කිරීම නිසා, කලින් ලද ආදායම් ගිණුම රු.300,000 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඝ) 2012 වර්ෂයේ සිට ඉදිරියට ගෙනැවිත් තිබූ කලින් ලද ආදායම් රු.54,640 ක් සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම නිරවුල් නොකර එම ගිණුමේ රඳවා තිබුණි.

**1.3.2 නොසැසඳූ පාලන ගිණුම්**

ගිණුම් විෂයයන් 04 කට අදාළව මූල්‍ය ප්‍රකාශන අනුව පැවති ශේෂයන් හා උපයෝගී ලේඛන අනුව පැවති ශේෂයන් අතර රු.1,644,487ක වෙනසක් නිරීක්ෂණය විය. 2014 දෙසැම්බර් 31 දිනට බැංකු ජංගම ගිණුම් 03 ක පැවති ශේෂයන් හා මුදල් පොතේ බැංකු ශේෂයන් අතර ද වෙනස්කම් නිරීක්ෂණය විය.

**1.3.3 අවිනිශ්චිත ගිණුම්**

වසර ගණනාවක සිට මූල්‍ය ප්‍රකාශනවල ඉදිරියට ගෙන එමින් තිබූ අවිනිශ්චිත ගිණුම් 03 ක හර හා බැර ශේෂයන්, 2012 වර්ෂයේ දී එකිනෙකට ගලපා රු.175,949 ක එක් හර ශේෂයක් ලෙස පොදු ලෙජරයේ දක්වා තිබුණද, 2014 දෙසැම්බර් 31 දිනට එම ශේෂය ජංගම වත්කම් යටතේ රු.190,650 ක් ලෙස තැන්පත් වශයෙන් දක්වා තිබුණි.

**1.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) 2014 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතුව තිබූ ගිණුම් ශේෂවල වටිනාකම රු.114,911,497ක් වූ අතර, එදිනට ලැබිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.144,487,225 ක් විය. එමෙන්ම එම ශේෂ තුළ පිළිවෙලින් වසරක් ඉක්මවූ ශේෂ ලෙස රු.83,823,878 ක් ද, රු. 59,129,658 ක් ද විය.

(ආ) 2014 දෙසැම්බර් 31 දිනට රු.9,532,329 මුදලක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්ට ගෙවිය යුතුව තිබූ අතර, එදිනට වසර 11 කටත් වඩා වැඩි කාලයක් තිස්සේ අයවිය යුතුව තිබූ සේවක ණය අත්තිකාරම්වල එකතුව රු.1,814,021 ක් විය. එයින් මියගිය, විශ්‍රාම ගිය, සේවය හැරගිය හා ස්ථාන මාරුවී ගිය සේවකයින් 95 දෙනෙකුගෙන් අයවිය යුතු ණයවල වටිනාකම රු.176,178 ක් විය.

(ඇ) අවුරුදු 06 කට වඩා වැඩි කාලයක් තිස්සේ අවලව පවතින ජංගම වත්කම්වල එකතුව රු.4,365,278 ක් විය.

**1.3.5 විගණනය සඳහා සාක්ෂි නොවීම**

ගිණුම් විෂයයන් 12 කට අදාල ඇතැම් තොරතුරු විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු. 168,362,654 ක් වූ වත්කම් හා වගකීම් පිළිබඳ විස්තරාත්මක පරීක්ෂාවක් කළ නොහැකි විය.

**1.3.6 නීති, රීති හා රෙගුලාසි යනාදියට අනුකූල නොවීම**

නියැදි විගණන පරීක්ෂාවේ දී අනාවරණය වූ නීති, රීති හා රෙගුලාසි යනාදියට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

(අ) නගර සභා ආඥා පනතේ 177 (2) වගන්තිය ප්‍රකාරව සහතික කරන ලද ගිණුම් ප්‍රකාශනයේ සාරාංශයක් මහජනයාගේ දැනගැනීම සඳහා ඊට පසු එළඹෙන මාර්තු මස 01 දිනට පෙර රජයේ ගැසට් පත්‍රයේ පළකල යුතු වුවද, එසේ කර නොතිබුණි.

(ආ) වයඹ පළාත් මූල්‍ය රීති 51.2 ප්‍රකාරව සභාවට අයවිය යුතු ගාස්තු හා බදු එකතු කිරීමේ නිලධාරියා විසින් අනිසි ලෙස එම ආදායම් හිඟ හිටීමට ඉඩ නොතබන බවට වගබලා ගත යුතු වුවද, 2014 දෙසැම්බර් 31 දිනට හිඟ හිටි ආදායම රුපියල් මිලියන 86 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබුණි.

(ඇ) වයඹ ප්‍රධාන ලේකම්ගේ 2010 මැයි 13 දිනැති අංක 5/3/මුදල් වකුලේබ/2010 දරන වකුලේබය ප්‍රකාරව කල් ඉකුත් වූ නමුත් ආපසු ගෙවිය යුතු තැන්පතු රු.6,736,170 ක් සම්බන්ධයෙන් නියමිත පරිදි කටයුතු කර නොතිබුණි.

## 2. මූල්‍ය සමාලෝචනය

---

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

---

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශයන්ට අනුව, 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නගර සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.41,642,916 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.9,402,624 ක් විය. සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂය තුළ පිළිවෙලින් රු.85,215,939 ක් හා රු.15,993,110 ක් වූ මූලධන ආධාර හා රු.106,249,980 ක් හා රු.22,610,598 ක් වූ මූලධන වියදම් ගණන් ගැනීමෙන් පසු සමාලෝචිත වර්ෂයේ රු.20,608,875 ක හා ඉකුත් වර්ෂයේ රු.2,785,136 ක අතිරික්තයන් ඇති වී තිබුණි. ඒ අනුව ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලවල රු.17,823,739 ක වර්ධනයක් සිදුව තිබුණි.

### 2.2 ආදායම් පරිපාලනය

---

#### 2.2.1 ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය

---

සභාපතිවරයා විසින් සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, තථ්‍ය ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් විෂයය	2014		දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය	2013		දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය
	ඇස්තමේන්තුගත තර්ථය	තර්ථය		ඇස්තමේන්තුගත තර්ථය	තර්ථය	
	රු. 000 <sup>෦</sup>	රු. 000 <sup>෦</sup>	රු. 000 <sup>෦</sup>	රු. 000 <sup>෦</sup>	රු. 000 <sup>෦</sup>	රු. 000 <sup>෦</sup>
(අ) වරිපනම් හා බදු	15,894	4,852	57,424	16,536	4,538	53,929
(ආ) බදුකුලී	32,770	30,399	19,613	29,862	28,681	22,153
(ඇ) බලපත්‍ර ගාස්තු	1,268	492	3,563	1,185	822	3,564
(ඈ) වෙනත් ආදායම්	14,050	37,462	-	15,550	18,451	(2,584)

**2.2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය**

- (අ) සමාලෝචිත වර්ෂය තුළදී ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම් වලින් රු.432,159,072 ක් වැයකර නොතිබූ අතර, එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 80 ක් විය.
- (ආ) ආදායම් විෂයයන් 4 ක ඉකුත් වර්ෂය අවසානයට සමුච්චිත හිඟයේ හා සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායමේ එකතුව රු.161,255,641 ක් වූ අතර, සමාලෝචිත වර්ෂයේ තර්ථය ආදායම රු.73,206,835 ක් වීම හේතුවෙන් ආදායම් එකතු කිරීමේ කාර්ය සාධනය සියයට 45 ක් වැනි පහළ මට්ටමක පැවතුණි.

**2.2.3 මුද්දර ගාස්තු**

ප්‍රධාන ලේකම් වෙතින් ලැබිය යුතු මුළු මුද්දර ගාස්තු වටිනාකම රු.7,900,350 ක් වුවද, එයින් රු.4,003,869 ක් වටිනා මුද්දර ගාස්තු ලැබී තිබූ අතර, තවත් රු.3,896,481 ක මුද්දර ගාස්තු ආදායමක් ලැබිය යුතුව තිබුණි.

**2.2.4 වරිපනම් බදු**

වර්ෂය සඳහා වරිපනම් බදු බිල්කිරීම් ප්‍රමාණය රු.15,794,734 ක් වූ අතර, සමාලෝචිත වර්ෂය ආරම්භයේ දී ඉදිරියට ගෙන ආ හිඟය රු.53,929,423 ක් විය. සමාලෝචිත වර්ෂය තුළදී බිල්කල වරිපනම් වලින් රු.4,852,322 ක් අයකර තිබූ අතර, හිඟ මුදලින් අයකරගත හැකිව තිබූ ආදායම රු.7,447,365 ක් විය. ඒ අනුව, බිල්කල ආදායම අය කිරීමේ ප්‍රතිශතය සියයට 30 ක් වූ අතර, හිඟ මුදලින් ආදායම් අයකිරීමේ ප්‍රතිශතය සියයට 14 ක් පමණක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධන ඇගයීම

පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) 2014 වර්ෂය තුළදී ඉටුකිරීමට යෝජිතව තිබූ රු.5,775,000 ක් වටිනා කර්මාන්ත 10 ඉටුකිරීමට අපොහොසත්ව තිබුණි.

(ආ) ඇස්තමේන්තුගත වියදම රු.520,000,000 ක් වූ සංවර්ධන ව්‍යාපෘති 07 ක් ඉටුකිරීම වෙනුවෙන් සභාව ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොතිබුණි. ඇස්තමේන්තුගත කර්මාන්ත සඳහා සත්‍ය වැය දැරීම රුපියල් මිලියන 6 ක් වීමෙන් ඒ සඳහා සභාව දක්වා ඇති දායකත්වය සියයට 1 ක් පමණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණන් කරනු ලැබේ.

(අ) 2003 හා 2004 වර්ෂවල සංවර්ධන ව්‍යාපෘති දෙකකට ලබාගත් ණය වෙනුවෙන් රු.943,682 ක ණය වාරික හා පොලී රු.440,629 ක් හිඟහිට තිබුණි.

(ආ) අනුමත කාර්ය මණ්ඩලයේ ගිනි නිවන බටයින් 09 දෙනෙකු සේවය කළයුතු වුවද, එසේ නොවීම හේතුවෙන් ගිනි නිවන රථය වසර ගණනාවක සිට අක්‍රීයව පැවතුණි.

(ඇ) ආයතනය තුළ ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණි.

(ඈ) සමාලෝචිත වර්ෂයට අදාළව සභාව විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් වාර 04 ක් පැවැත්විය යුතු වුවද, එසේ කර නොතිබුණි.

(ඉ) විධායක ශ්‍රේණියේ තනතුරු 02ක, ද්විතියික ශ්‍රේණියේ තනතුරු 21ක, පුරප්පාඩු පැවති අතර, ප්‍රාථමික තනතුරු 65 ක අතිරික්තයක් ද පැවතුණි.

(ඊ) සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලට ගෙවිය යුතු දායක මුදල් නියමිත දිනට නොගෙවීම මත සභාවට රු.286,938 ක අධිභාර පනවා තිබීම නිසා දිගින් දිගටම සභාවට පාඩු සිදුව තිබුණි.

### 3.3 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

වටිනාකම රු.4,234,130 ක් වූ වත්කම් විෂයයන් 06 ක හා වටිනාකම ආගණනය නොකළ පැරණි කාර්යාල ගොඩනැගිල්ලක් වර්ෂ ගණනාවක් තිස්සේ නිෂ්ක්‍රීයව හා ඌන උපයෝජිතව පැවතුණි.

### 4. පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) අභ්‍යන්තර පාලනය
- (ඇ) මූල්‍ය පාලනය
- (ඈ) ආදායම් පරිපාලනය
- (ඉ) වත්කම් කළමනාකරණය
- (ඊ) ණයගැති හා ණයහිමි පාලනය